

ව්‍යුත්‍යාක්‍රම පෙනීමාදික බොද්ධ සමාරක ක්‍රිඩ්‍රි හෙලිවන
 තත්කාලීන සමාජ සංස්කෘතිය
 (පුරාවිද්‍යාත්මක නැශ්ටාවගේ, පෙනීමාදික මූලාශ්‍ර හා ජනග්‍රෑහී ඇසුරෙන් කෙරෙන
 පර්යේෂණාත්මක අධ්‍යයනයක්)

ହରତ୍ତି ମିଲ୍ଲଗେହନ୍ତେନ୍ଦ୍ର

මානව ගැස්තු අධිකයන අංශය, සමාජය විද්‍යා හා මානවගාස්තු පියෙක, ශ්‍රී ලංකා රජර විශ්විද්‍යාලය

harshimtc2010@yahoo.com /chamamth@gmail.com

କ୍ଷେତ୍ରନ୍ତରେ

ව්‍යුත්‍යාචාරීන් මානව ක්‍රියාකාරීන්ට ප්‍රාග් එත්තිභාසික යුගයේ පුරාපාෂාණ අවධියට උරුමකම් කියයි. ඒ ආලුත් ක්‍රියාකාරීන් ප්‍රාග් එත්තිභාසික යුගයේ ගෙවැද සංස්කෘතියන් හෙළි කරන්නේ අතිත රුහුණු රාජධානීයේ පෞජ්‍යවියයි. මෙකි පුදේශය විජයාගමයෙන් පසු නිශ්චිත පරිපාලන රටාවකට තැකැරු විය. දේවානම්පියතිස් රාජ්‍ය යුගයේ ප්‍රතිඵ්‍යාපිත ගෙවැද සංස්කෘතිය ගෝජ්‍යය, කාවන්තිස්ස හා දුටුගැමුණු රාජ යුගයන්හි උදෑස්ථියටත් පළමු විජයබා හා පළමු පැරකුම්බා සමයෙන් පසු හායනීයන්ට වයටත් පත්විය. පුරාවිද්‍යා ගවේෂණයකට නියිලෙස ලක්නොවූ එකි ගෙවැද සංස්කෘතියේ අප්‍රකට ශේෂයන් දිනෙන්දින වියැකෙමින් පුදේශය පුරා තැනින් තැන විසිරි පැතිර පවතී. මෙකි ඉපැරණි න්‍යාචාරීන්, එත්තිභාසික මුලාශ්‍ය හා මුඩ්‍යපරම්පරාගත ජනප්‍රවාද උෂන පුරක ලෙස යොදාගනිමින් ව්‍යුත්‍යාචාරීන් නිශ්චිතයේ අතිත ජන සංස්කෘතිය හා සමාජය ලක්ෂණ අනාවරණය කිරීම මෙම පර්යේෂණ පත්‍රිකාවෙන් සිදුවේ.

కుమారవిద్య

මෙම අධ්‍යයනයේ දී තුතන තන්තන්තැන්ත්, කල්තොට හරහා දියවීන්න, කපුගල, වැලිගෙපොලණි කොටට්ඨූල්වල, ගල්පාය පල්ලේබද්ද, දක්වාද වේලිඩය, හම්බේගමුව හා තණමල්විල දක්වාද මාරුගය දෙපස පු බුහුත්ම අභිලේඛන හා පුරාණ තාත්ත්ව ආක්‍රිතව කෙශේතු අධ්‍යයනය සිදුකළ අතර ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍ර අධ්‍යයනය තුළින් මූලික දත්ත යෝ කිරීම සිදුවිය.

ଅର୍ଥ

ලක්ත පරයේෂණයේ මුළුක අරමුණ වූයේ
රුහුණේ එතිහාසික ප්‍රාදේශීය පරිපාලන
මධ්‍යස්ථානයක් කේඛගතව ප්‍රතිඵ්‍යාපිත ජන
සමාරයක සංස්කෘතිය පිළිබඳ කෙරෙන
ප්‍රතිමානයන්වන දේශපාලන, සාමාජික හා
ආගමික සංස්ථාවන් හා වාපි ශිෂ්ටවාරය
අදි වූ සිංහල සංස්කෘතියේ පුළුල් ව්‍යාපෘතියක්
වළවේ මධ්‍ය නීමිනයේ වූ අප්‍රකට
එතිහාසික බොද්ධ සමාරක තුළින්
අනාවරණය කිරීමයි.

මානව ජනාධාරකරණය

මහාචාරය කිරාන් දැරණීයගලගේ පරෝපේජන(deraniyagala,keneth,1972;18-47) තුළින් හඳුනිරියට කුදුරු බෙල්ලන්බදා පෑලැස්ස ප්‍රදේශයෙන් (මිට වසර 6500ට පෙර) ප්‍රාග් ඕලා යුගයේ සිට පරිණාමය වූ බල්ගොඩ මානවීය කේත්දස්ථානයක් හඳුනාගැනීමත් රට සාපේක්ෂ දියුණු මානව ලක්ෂණ දියවින්න උඩුපියන් ගල්ගෙයින් ලැබේමත් (විතු හා වලං කැබලි) මගින් අනාවරණය වන්නේ මෙයට අවුරුදු පන්ලක්ෂයකට පෙර සිටම වලවේ නිමින ප්‍රදේශය මානව සංවරණයට ලක් වූ බවකි. එමෙන්ම තත් ප්‍රදේශයේ වූ ගල්දහා ප්‍රාග් මාවනයා පිවත් වූ ස්ථාන බව දැරණීයගල අවධාරණය කරයි. ශ්‍රී පු 6500-300 අතර කාලයේ දී වර්ධනය වූ ප්‍රාග් ඉතිහාසයකට මෙම ප්‍රදේශය නැකම් කියයි. උඩුපියන්ගලට ආසන්න බුදුගල ප්‍රධානසරයට ඉහළින් වූ මත්ස්‍ය, ස්වස්ත්‍රීක, හිඹුල හා මිනිස් රු ප්‍රාග් එතිහාසික යුගයේ මානව ශ්‍රීයාකාරකම් පෙන්නුම් කරන්නකි.(1986;181-185)

දේශපාලනික හා සාමාජික තොරතුරු විජයාගමනයේ දී පැමිණි ක්‍රිංචියයන් රෝහණ ග්‍රාමය ගොඩනැගු බව විජකතා සඳහන් කරයි.එළෑලාවල හිමියන් අවධාරණය කරන පරිදි හදානා තුවර වන්දනග්‍රාමය වන්නේ නම් ක්‍රි.පු හයවන සියවසේ සිට ක්‍රි.පු තුන්වන සියවස වනවිට මෙම පුදේශය සිංහිත්වයට පත්ව තිබෙන්නට ඇත. බොද්ධ පසුබිමක් මත දියුණු වූ වාරි සහාත්වය ක්‍රි.පු 300 සිට ක්‍රි.ව 1000 දක්වා ක්‍රියාත්මක විය. මෙම යුගයේ දියුණු දේශපාලන ක්‍රමවේදයක් උක්ත පුදේශයේ ක්‍රියාත්මක වූ බවත් රාජ්‍ය අනුග්‍රහය අවස්ථා කිහිපයකදීම ලැබූ බවත් අනාවරණය වේ.

ක්‍රි.පු තොවන සියවසේදී පමණ ගොඩාහා රුපුගේ රාජ්‍ය අනුග්‍රහය මෙම පුදේශයට ලැබූණු බවට සාධක වෙත්. (බාන්ත්‍රිකය, 1924;23) එළාර යුධ සමයේ දී විභාරමහ දේවිය බුදුගල විසු රාජ පුදානින්ගෙන් යුධ ආධාර ලබා ගැනීමට පැමිණි බව ජනප්‍රවාදයේ වේ. මෙහි වූ කාලක්ෂණි තික්ෂ්‍යය වූ කළී මහාදායික මහානාග රුප (ක්‍රි.ව. 8-20) ආගමික අනුග්‍රහය දැක්වූ රුහුණු ජනපදයේ කාලායනක්ෂිකා පෙදෙස බව හැඳුනාගත හැක. (ම හ ට ව ග ය 1 ණ 1993;34සග 89ගාලාව) ශිල්පී හා නටුන් ගොඩනැගිලි රසකින් යුත් බලංගොඩට තුදුරු කළේතාට වූ කළී විකුම්පධිගේ රාජධානිය වියහැකිය. (ක්‍රි. ලංකාවේ ඉතිහාසය, 2003). වික්කම පණ්ඩි කුමාරයා කාලතික්ෂ්‍යයෙහි වෙසෙමන් වර්ෂයක් රෝහණය පාලනය කළේ රජරට සොලින් අත පැවැති මූල් කාලය තු ලදීය. (මහාවිජය 2, 1994; 59-11-12) හම්බෙශගමු නමින් ප්‍රසිද්ධ සංස්භේදක ග්‍රාමයෙහි දියුණුව උදෙසා ඉක්ෂවාකුවංශික දාපුල රුපුගේ (ක්‍රි.ව.644-656) අනුග්‍රහය ලැබූයි. (ප්‍රජාවලිය, 1997;34පරි,686) තත් පුදේශයේදී මහපැරකුම් රුපු ක්‍රි.ව.1153-86 සුකරහාතු දේවගේ සේනාව ද්වා අභිකළ බව මහාවිජය සඳහන්කරයි. (chulawamsa,LXXX;56-57)

අතිතයේ පුදාන යුධ ගමන්මග වැටි තිබූණේ මේ ඔස්සේ බවට සාධක රෘෂි. මාගම රාජධානියේ ගොඩවාය මහානාගකුල සිට වළවේ ගග මධ්‍ය තිමිනය දක්වා මෙන් ගෙන (කාලතික්ෂ්‍ය) කළේතාට තොටුපෙළන් මෙගොඩ වී වන්දනගාම හරහා අනුරුපරට

ගිය පැරණි මග වැටි තිබූණේ මෙම රාජධානිය හරහා බව පොලොන්නරු යුගයේ මහාවිජයබාභු 1055-1110 රුපුගේ යුධ ගමන්මග ඔස්සේ සිතාගත හැකිය. වළවේ ගගන් එගොඩ මෙගොඩවූ තොටුපෙළ අතර කොංගහ මංකඩ්, බුණු ගල් මංකඩ්, සුදුවැල්ලේ මංකඩ් පුදානවේ. ජනප්‍රවාද අනුව පැරණි ආරක්ෂක මුරකුටි හා ගල්ගෙවිල් පාලුගල පැලැස්ස පුදේශයේ දක්නට වේ. වේළිඹය වාලුකාතික්ප දාගැබට යාර කිහිපයක් තුදුරින් පිහිටි ගල්බැම් දෙක ටෙරාකේර්ටා, සිලින්බිර ආධාරයෙන් ගක්ති මත් කර ඇත්තේ අත්තයේ බලකොටුවක් වූ බවට සාධක සපයමිනි.

මෙකල පාදේශිය රාජ්‍ය පාලනයේ තියමුවන් හා රාජකුමාරවරු පිළිබඳ තොරතුරු සෙල්ලිපි මගින් අනාවරණය වේ. ක්‍රි.පු 2වන ගතවර්ෂයට අයත් කුරගල, ලෙන් ලිපි තුළ පරුමක ලගමන, පරුමක ඉමය, හා දත්ත ආදිවූ පුහුන් හා බුදුගල පරුමක ගොණු ගේ පුතු හා බත පුනාය, බත ගොණු පිළිබඳ සඳහන් වේ. (paranavithana, 1970,53-59) වේළිඹය ගහින් මෙගොඩ පිහිටි බානගල ලෙන්ලිපිය ක්‍රි.පු. දෙවන සියවසට අයත් පරුමක වරයෙකු ගැනා අනාවරණය කරයි." පරුමක ගග දිනේ" යන්න එහි සඳහන් වේ. කිරීමකුලගොල්ල ලෙන්ලිපි මගින් පුදේශයේ පිවත් වූ පුහුපරම්පරාවක් හෙළි වේ. අයමහසිව, උපගොනා වැවෙහි අයිතිකරු වූ කෙර කුමරු විශේෂ පුදානියෙකි. තිසිසරක්කින සික්ෂුව, මහසිව කුමරු, ධර්මගුජ්ජ කුමරු, කශාබ යන පුහු කුමාරවරු තත් පුදේශයේ ආගමික මෙන්ම වාරි කටයුතුවලදී මුලික වී ඇත. හදිගිරි ලිපියේ පුස්ස හා සුදේව පුදේශාධිපතින් පිළිබඳ තොරතුරු වේ. සමාජ ස්ථරයනයක ලක්ෂණ මෙකල වූ බව සිතිය හැක. සංස්කෘතික සංස්ථානයක් සිදුව ඇතිව අනාවරණය වන්නේ ක්‍රි.ව. 6-8 සියවසවලට අයත් දියත්තන්න දේවගිරිගල්ලෙන් විහාර ලිපියෙහි ඇති (අ) හරණ මෙන (දේ) හා දහ-ලාමිගේ මල්ලන ආදී ද්‍රිඛ නාමයන් මගිනි.

ආගමික තොරතුරු

අතිතයේ බොද්ධ කේන්ද්‍රස්ථානයක් වූ බව අවට පුදේශයන්හි ඇති බොද්ධ ස්ථාන වලින් අනාවරණය වේ. මේවා තුළ

අන්තර්ගත වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වූ කළී එකල දේශීය කලාකරුවා සතු හිඳිපිය නිපුණත්වය කියාපැමකි.

ඩුමුගල ශ්‍රී පාද ලාංජනයන්, දිවාගුහාවන් හා බුදුන් වහන්සේගේ පාදස්ථානයක් ස්ථානයන් ලෙස තත් පෙදෙස සම්බන්ධ වූ ජනප්‍රවාදය හි.පු හයවන සියවස පිළිබඳ සඳහනකි. කළේකාට සිට සැකපුම් හාගයක් දුරින් වූ බුදුගල ද්විත්ව වේදිකා ගොඩනැගිලි පරිපාලන මධ්‍යස්ථානයක් සහිත බොද්ධාරාරාම සංකීරණයක ලක්ෂණ පෙන්වුම් කරයි. ගල්ටුමියාය පැරණි ආරාම සංකීරණයෙහි කොරවක්ගේ උත්තු ආදියෙන් යුත් පැරණි ගොඩනැගිලි, ආගැබක් හා ශිලාමය ප්‍රාකාර බැමුමක අවශ්‍යාත්මක වේ. (නිකලස්, 1979) ගොඩාය රුපු කරවූ විහාර අතර වාළුකානීත් එම විහාරය විය. (වාකුවංශය, 1924; 23) වාළුකා තිත්ත් වූ කළී වේලිමය අකල වත්මන් පුලිනතලාරාම රජමහා විහාරයයැයි අනුමාන කළහැකිය. "පුලින" වූ කළී වැළි වාළුකා යන්තට සමානාර්ථවත්ව යෙදේ. "පුලින තලා" වූ කළී වැළි තලාව, වාළුකා ස්ථලය, වැළි ඉවුර වශයෙන් ගැඩිකෝෂ නිර්තත්ව සෑපයයි. පුදුවැළැල් මංකඩ නිමින් ප්‍රසිද්ධ කොටුපළ මේ අකල පිහිටා ඇත.

අලුත්වැව කොටුවෙහෙර විහාරය විහාරමහාදේවියගේ අනුග්‍රහය මත ගොඩනැගුණු බව ජනප්‍රවාද යේ එයි. එහි පරිවාර විහාරයක් වූ ඇදෙගල විහාරාරාම සංකීරණය වෙතත්වයක ශිලාමය පාදම හා විශාල ප්‍රමාණයේ ගොඩනැගිල්ලක යැයි සිතියහැකි සෙල්මුවා කණු 21ක් හා තවත් නටුත්න් රෙසක්න් සමන්විතය. ඉක්ෂවාකුවංශික දාපුල රජ (ත්‍රි.ව. 644-656) දී හම්බේගමු නිමින් ප්‍රසිද්ධ සංස්කේදක ග්‍රාමයෙහි විහාර සංකීරණය කළ බව පුරාවලිය සාක්ෂි සපයයි. (පුරාවලිය, 1997; 34පරි, 686) එහි පුරාවස්තු අක්කර 10 ක පමණ තුළ ප්‍රදේශයක පැතිරි ඇත.

හම්බේගමුව ආසන්නයේ කාලකණ්ණී ප්‍රදේශයේ වූ විහාර සංකීරණය මහාදායික මහානාග රුපු (ත්‍රි.ව. 8-20) රුහුණු ජනපදයේ කාලායනකණ්ණීකා නම් පෙදෙසෙහි මිණිනාපවිත නිමින් කළ විහාරය බව සැලකිය හැක. (මහාවංශය 1, 1993; 34සග 89ගාලාව) හාවනායෝගි හික්ෂු නිකේතනයක් වූ අරණීකෙම වෙහෙරහි න්‍යාච්‍යාවයේ අක්කර දහයක් පුරා පැතිර ඇත.

මහපැලැස්සේහි න්‍යාච්‍යාප්ත වෙවත්තය වෙහෙරකාටයාගල සැය . නිමින් ප්‍රකටය. ගල්දුරාමංකඩ ගෙලබ්මිබාරාමයෙහි කවන්ද බුදුපිළිමයක් හා විහාර ගෙයක නටුතුන්ද ගල්කණු රාජියක්ද විසිරී ඇත. ලගිනගල වූ ගලෙන් මතුකළ බුදුපිළිමයක කොටස නිමාවක් නැති හෙයින් යුතු සමයෙක කළ බව අනුමාන කිරීමට පූජවන. කණ්ඩියපිට හා ඇත්දත්ගල විහාරාරාම නටුතුන් ඇත. මෙවැනි බොද්ධාගමික ගොඩනැගිලි රාජියක් නිමිවීමටත් ඒවා නඩත්තු කිරීමටත් අතිරික්ත ධනයක් තත් ප්‍රදේශය සතුව පැවතිය යුතුය. එය පැහැදිලි වන්නේ දියුණු කෘෂිවාරී සංස්කෘතියක නටුතුන් මේ ප්‍රදේශයේ වන බැවිති.

නිගමනය

අතිත ශ්‍රී ලංකාවේ රෝහණ රාජ්‍යයට අයත් පාදේශීය රාජධානීයක් වූ මෙම ප්‍රදේශය අභ්‍යන්තර හා බාහිර සතුරු උපදුව වලදී සහමුලින්ම විනාශයට පත්ව යන්තට ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ වියලිකලාභීය හා අන්තර්කලාභීය කොටසේ ප්‍රමාණවත් පුරාවිද්‍යා ගවේෂණයකට හේ පර්යේෂණයකට මේ තාක් ඉලක්කවී නොමැති හෙයින් මෙම ප්‍රදේශයේ ඉපැරණි ජනාවාසකරණය පිළිබඳ දැනුම බෙහෙවින් ම සීමා සහිතය. අතිතයේ ප්‍රාග්ධාරාජධානීයක න්‍යාච්‍යාවයේ වූ මේ තොරතුරු සමාජයෙන් විශැයි යාමට පෙර ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රාග්ධාරාජධානීයකින් වාර්තාකර කැබේම කාලීන අවශ්‍යතාවකි.

ආශ්‍රේය ග්‍රන්ථ

ඒම මානන න්ද, නාවුල'ල්ල', 1966, උග්‍ර ඉතිහාසය, ඇම්.ඩී.ඉන්සේනා සහ සමාගම, කොළඹ. නිකලස්, ඩී. ඩිලිවි, 1979, පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ස්ථාන විස්තරය, රාජකීය ආයිජාතික සංගමයේ ලංකා ගාඛා සගරාවේ 21 වාර්තාව, දෙහිවල. (පරි සෝමපාල ජයසිංහ)

Commisionar of Archaeology ancient Ceylon, no6, 1986, department of archaeological survey Sri Lanka, 181-185.

Godakumbura, Charlse, Administration report of the archeological commissioner for 1959, 1961, the financial year 1960-61, government press.